

1. තේෂන්ස් ට්‍රස්ට් බැංකු පී.එල්.සී. - PQ118 හි (මින් මතුවට "බැංකුව" යනුවෙන් හැඳින් වේ) විවෘත කර පවත්වාගෙන යනු ලබන සියලුම ආයතනික මනි මාකට් ඉතුරුම් ගිණුම් පහත සඳහන් නියමයන් සහ කොන්දේසි මගින් පාලනය වේ.
2. බැංකුව විසින් පිළිගත හැකි අන්‍යායතනික තහවුරු කළ හැකි ලියවිලි දෙකක් (උදා: ජාතික හැඳුනුම් පත, වලංගු ගුවන්ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය) මත සහ ලිපිනය තහවුරු කළ හැකි ලියවිල්ලක් (උදා: මෑතකදී නිකුත් කරන ලද උපයෝගීතා බිල්පතක්, බැංකු ප්‍රකාශයක්) මත පදනම්ව බැංකුව විසින් පිළිගනු ලබන පුද්ගලයකු / පුද්ගලයන් විසින් ගිණුම විවෘත කළ හැකිය.
3. මනි මාකට් ඉතුරුම් ගිණුමක් පහත සඳහන් පුද්ගලයින් විසින් විවෘත කළ හැකිය:
 - (අ) තනි පුද්ගලයකුට, ඔහුගේ හෝ ඇයගේ නමින්
 - (ආ) මැන්ඩේට් හි මුදල් ආපසු ගැනීමේ බලය පිළිබඳ පැහැදිලි උපදෙස් සඳහන් කර තිබීමට යටත්ව, පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් විසින් ඔවුන්ගේ නම් වලින්
 - (ඇ) සීමාසහිත වගකීම් සමාගමක, සංගමයක, සමාජයක හෝ ඒ හා සමාන ආයතනයක නමින්
 - (ඈ) බැංකුවට පිළිගත හැකි ආයතනයකට
4. සෑම ගිණුමකටම අංකයක් ලබා දෙනු ලබන අතර, එය බැංකුව සමඟ කරනු ලබන සියලුම ලිපි හුවමාරුවලදී සඳහන් කළ යුතුය. ගිණුම් හිමියාට දැනුම් දීමක් කර එසේ ලබා දෙන ලද අංකය වෙනස් කිරීමට බැංකුවට අයිතියක් ඇත. ගිණුම් විවෘත කළ හැක්කේ ගිණුම් ප්‍රකාශ නිකුත් කරනු ලබන ඉතුරුම් ගිණුම් ලෙස පමණි. එවැනි ගිණුම් ප්‍රකාශවල පිටපත් සැපයීම සඳහා බැංකුවෙහි ප්‍රකාශිත ගාස්තුවලට අනුකූලව ගාස්තුවක් අය කිරීමේ අයිතිය බැංකුව සතිය.
5. ගිණුමක් ආරම්භ කළ හැකි මූලික අවම තැන්පතුව රුපියල් මිලියනයක් (රු. 1,000,000/-) හෝ බැංකුව විසින් කලින් කලට තීරණය කරනු ලබන වෙනත් මුදලක් වේ.
6. ගිණුමේ ශේෂය රුපියල් මිලියනයකට (රු. 1,000,000/-) වඩා අඩු වුවහොත් එම ශේෂය සඳහා පොලියක් ගෙවනු නොලැබේ. පොලියක් ගෙවනු ලබන්නේ, රුපියල් මිලියනයකට (රු. 1,000,000/-) වඩා වැඩි ශේෂයක් පැවතියහොත් පමණි.
7. ගිණුමේ පවතින දෛනික ශේෂය මත පොලී ගණනය කර එය මාසිකව ගෙවනු ලැබේ.
8. ගිණුමේ අවම ශේෂයක් පැවතීම හේතුවෙන් එය අවහිර නොකළ යුතුය.

9. බැංකුවට සිය අභිමතය පරිදි මෙම ගිණුමට අදාළ පොලී අනුපාත, මට්ටම් (slabs) සහ විශේෂාංග යනාදිය සංශෝධනය කිරීමට, වැඩිදියුණු කිරීමට, වැඩි කිරීමට හෝ අඩු කිරීමට අයිතියක් ඇත.
10. පොලී අනුපාත වෙනස් කිරීම පිළිබඳ දැනුම්දීම සහ ලිපිමගින් කරනු ලබන වෙනත් දැනුම්දීම් සහ/හෝ දේශීය පුවත්පත්වල පළකිරීමෙන් සහ/හෝ බැංකුවේ ශාඛාවල ඇති දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමෙන් සහ/හෝ ප්‍රකාශ පණිවිඩ සහ ඩිජිටල් මාධ්‍ය හරහා ලබා දෙනු ලබන වෙනත් දැනුම්දීම් ඒ පිළිබඳව ගනුදෙනුකරු ට ප්‍රමාණවත් ලෙස ලබාදෙන ලද දැනුම්දීමක් සේ සලකනු ලබන අතර ගනුදෙනුකරු එයට බැඳී සිටිය යුතුය.
11. නීතියට, රජයේ රෙගුලාසිවලට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව එවැනි සංශෝධන අවශ්‍ය වන්නේ නම්, මෙම නියමයන් සහ කොන්දේසි ද ස්වයංක්‍රීයව සංශෝධනයට ලක්වනු ඇත.
12. ගනුදෙනුකරු විසින් ගිණුම වසා දමනු ලැබුවහොත්, එසේ වසා දමනු ලබන සියලුම ගිණුම් සඳහා හැසිරවීමේ ගාස්තුවක් අය කරනු ලැබේ.
13. මෙම නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව ගිණුම් හිමියා විසින් ගෙවිය යුතු ඕනෑම අයකිරීමක් සහ/හෝ බද්දක් වත්මන් මාසය තුළ හෝ ඊළඟ මාසයේදී හෝ ගිණුම වසා දැමීමට පෙර අයකර ගැනීමට ගිණුම් හිමියා බැංකුවට සිය කැමැත්ත ප්‍රකාශ කර ඒ සඳහා බලය පවරයි.
14. අවම ශේෂයක් ගිණුමේ පැවතීම හේතුවෙන් ගිණුම අවහිර නොකළ යුතුය.
15. බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී ගනුදෙනුකරුට දැනුම් දීම මගින් ඕනෑම අවස්ථාවක මනි මාකට් ගිණුම අත්හිටුවීමට, ඉල්ලා අස්කර ගැනීමට, අවලංගු කිරීමට සහ/හෝ අවසන් කිරීමට බැංකුවට හිමිකම් ඇති අතර එසේ කරනු ලැබුවහොත් එම ගිණුම් බැංකුවේ සාමාන්‍ය ඉතුරුම් ගිණුම් ලෙස සලකනු ලැබේ. බැංකුව විසින් ගිණුමක්/ නිපැයුමක් ඉල්ලා අස්කර ගැනීමක දී, ගිණුම ඉන් පසුව බැංකුව විසින් නියම කරනු ලබන ගිණුම් කාණ්ඩයකට පරිවර්තනය කරනු ලබන අතර එකී ගිණුම පාලනය කරනු ලබන නියමයන් සහ කොන්දේසි වලට එය යටත් වේ.
16. බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර මෙහෙයුම් වලදී දැනුම් දීමක් කර ඕනෑම අවස්ථාවක තේෂන්ස් මනි මාකට් ගිණුම් වසා දැමීමට බැංකුවට අයිතියක් ඇත.
17. ගිණුමේ තොරතුරු ඇතුළු සියලුම දත්ත ඕනෑම ස්ථානයක සම්ප්‍රේෂණය කිරීමට සහ / හෝ ගබඩා කිරීමට හෝ රඳවා තබා ගැනීමට සහ බැංකුවේ, එහි ප්‍රධාන කාර්යාලයේ, ශාඛා කාර්යාලවල හෝ සපයන ලද ඕනෑම දත්ත සැකසුම් සේවාවක බලයලත් පුද්ගලයන් සහ පරිපාලනය සහ අභ්‍යන්තර අධීක්ෂණ අවශ්‍යතා ඇතුළුව ඕනෑම කටයුත්තක් සඳහා එවැනි සම්ප්‍රේෂණය, ගබඩා කිරීම සහ/හෝ ප්‍රවේශය අවශ්‍ය නම්, ගිණුම් ප්‍රකාශයන් මුද්‍රණය කිරීම සහ නැපැල් කිරීම හෝ ඒ හා සමාන සේවාවන් සැපයීම සඳහා බැංකුව විසින් සම්බන්ධ වී සිටින තුන් වන පාර්ශ්වයක්විසින් ප්‍රවේශ විය හැකි බවට ගිණුම් හිමියා එකඟ වී පිළිගනී.

18. මෙම නියමයන් සහ කොන්දේසි සහ මනි මාකට් ගිණුම්වල නියමයන් සහ කොන්දේසි, බැංකුවේ වෙනත් ඕනෑම නියමයන් සහ කොන්දේසි අතර කිසියම් අනනුකූලතාවයක් පැවතියහොත් මෙම නියමයන් සහ කොන්දේසි බලපැවැත්වෙන්නේ එවැනි අනනුකූලතාවය පවතින ප්‍රමාණය දක්වා පමණි.
19. මෙහි අඩංගු නියමයන් සහ කොන්දේසි වලට අමතරව, ගිණුමේ හිමියා බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර කොන්දේසි (GBC) හි අන්තර්ගත නියමයන් සහ කොන්දේසි වලට ද බැඳී සිටී. මෙම නියමයන් සහ කොන්දේසි වල විශේෂයෙන් සඳහන් කර නොමැති ඕනෑම කරුණක් සඳහා ගිණුමේ හිමියා සාමාන්‍ය ව්‍යාපාර කොන්දේසි (GBC) වෙත යොමු විය යුතුය.
20. මෙහි අඩංගු සියලුම නියමයන් සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වන අතර ගිණුමේ හිමියා ශ්‍රී ලංකාවේ අධිකරණවල සුවිශේෂී අධිකරණ බලයට යටත් වේ.

තේෂ්වර්ස් මනි මාකට් ගිණුම පාලනය කරන ඉහත නියමයන් සහ කොන්දේසි සහ බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාර කොන්දේසි සමඟ මෙම නිපැයුමට අදාළ විස්තර මෙහි අත්සන් කිරීමට පෙර මට/අපට ලබා දී පැහැදිලි කර ඇති බව මම/අපි මෙයින් තහවුරු කරන අතර එකී නියමයන් සහ කොන්දේසි මා/අප විසින් කියවා තේරුම් ගෙන ඒවාට බැඳී සිටීමට එකඟත්වය ප්‍රකාශ කරමි/කරමු.

.....

ගනුදෙනුකරුගේ අත්සන

ගනුදෙනුකරුගේ නම:

.....

ගනුදෙනුකරුගේ අත්සන

ගනුදෙනුකරුගේ නම: